

**කුරුල්පෙන්තාගල උතුරුපියාගල රාජමහා විහාරස්ථානය සතු එතිහාසික  
වැදගත්කම සංචාරක ගමනාන්තයක් ලෙස විවෘත කළ යුතු ආකාරය පිළිබඳ ව  
සිදු කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්.**

චේ.චේ.චේ. මධ්‍යසංඛ බණ්ඩාර<sup>1</sup>

අනුරාධපුර රාජධානී සමයට අයත් පැරණි ගල්ලෙන් සම්පූද්‍ය නියෝජනය කෙරෙන එතිහාසික සිද්ධස්ථානයක් ලෙස කුරුල්පෙන්තාගල උතුරුපියාගල රාජමහා විහාරස්ථානය හඳුනාගත හැකි ය. මෙම විහාරස්ථානය හාතිකාභය රුපු විසින් ධම්මදින්න මහ රහතුන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතුන් වහන්සේලා සඳහා යුතු කරන ලද බව සැලකේ. කුරුල්පෙන්තාගල උතුරුපියාගල රාජමහා විහාරස්ථානය සතු එතිහාසික වැදගත්කම සංචාරක ගමනාන්තයක් ලෙස විවෘත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටුව වූ අතර මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විධිමත් ගවේෂණයක් හෝ පුරාවිද්‍යාත්මක කැණීමක් මෙතෙක් සිදු වී නොමැති නිසාවෙන් විධිමත් පර්යේෂණයක් සිදු කිරීමටත්, විහාරස්ථානයෙහි කළාත්මක සහ පුරාවිද්‍යාත්මක විනිනාකම ආරක්ෂා කර ගැනීමට අවැසි යෝජනා ඉදිරිපත් කිරීමටත්, මෙම විහාරස්ථානය සංචාරක ක්ෂේත්‍රයෙහි ලා විවෘත කිරීම ආදි කාරණා ඉස්මතු කිරීම මෙම අධ්‍යයනය සිදු කිරීමේ මූලික අරමුණු විය. එසේ ම ක්ෂේත්‍ර ගවේෂණය, ප්‍රාථමික සහ ද්විතීය මූලාශ්‍ය අධ්‍යයනය මෙන් ම සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ අන්තර්ජාලය හාවිතය මිස්සේ දත්ත ග්‍රහණය කරගත් අතර ග්‍රණාත්මක පර්යේෂණ තුම්බේද ඔස්සේ විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. පුරාවිද්‍යාත්මක අගයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පුරාන දාගැබි සහ පරිවාර දාගැබි සතරකින් යුත්ත ව නිම කරන ලද දාගැබි පහතින් තුනක නටඹුන් විහාරස්ථානය තුළ තවමත් ඉතිරි ව පවතී. එසේ ම ආරණ්‍යවාසී හික්ෂුන් වහන්සේලා හාවිත කළ හාවනා කුටී සහ සක්මන් මළවල සයකි අදවත් දක්නට ලැබේ. පියන්පතක ආකාරයකට පිහිටා තිබෙන පැරණි ගල්ලෙන ද පුරාවිද්‍යාත්මක අගයක් ලෙස හඳුනාගත හැකි ය. මෙම පිහිටි ගල්ලෙන තුළ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද ඒ වටා හිඳි පිළිම, හිටි පිළිම සහ බුදුන් වහන්සේගේ සුවිසි විවරණය කුටයම් කොට තිබේ. පිහිටි ගල මත තනා තිබෙන මෙම අලංකාර බුද්ධ මත්දිරයට ප්‍රාවේද වන දෝරවුව ගෙළමය පාභාණයකින් තනා තිබීම විශේෂත්වයකි. එසේ ම විශාල ගල් පර්වත කිහිපයක් ද නටඹුන් වී තිබෙන පැරණි චෙවත්‍යය කිහිපයක් ද අනාවරණය විය. මෙම විහාරස්ථානයේ කළාත්මක විනිනාකම පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී අනුරාධපුර අවධායට අයත් යැයි සැලකෙන සිතුවම් කිහිපයක් පවතින අතර මේවා පිහිටි ගලෙහි ම සිතුවම් කර තිබීම විශේෂත්වයකි. තව ද පුරාන විහාර මත්දිරයේ ඇති මකර තොරණ ද කළාත්මක ලක්ෂණ පෙන්වන අතර එහි දේව, මානව, පක්ෂී, ඉරහද, ලියවැල් සහ වාමන රුෂවලින් අලංකාරවත් කර තිබේ. මේ අනුව පුරාවිද්‍යාත්මක සහ කළාත්මක විනිනාකම් රසයකින් සමන්වීත මෙම විහාරස්ථානයට වර්තමානය වන විට නිදහ් සෞරුන්ගෙන් සහ විශිද්ධ අන්තවාදී පිරිස්වලින් බලපෑම් එල්ල වී තිබේ. අපුකට ව පවතින එතිහාසික වැදගත්කමක් සහිත මෙම විහාරස්ථානය වර්තමාන සංචාරක ක්ෂේත්‍රයෙහි ලා විවෘත කිරීම කාලීන වසයෙන් වැදගත් වන අතර මෙම විහාරස්ථානය තුළ පවතින එතිහාසික වැදගත්කම පිළිබඳ විස්තර ඇතුළත් සගරාවක් හෝ පොතක් නිර්මාණය කර සහනදායී මිලට ජනතාව අතර බෙදා හැරීම, මෙම ස්ථානය අවට තිබෙන වන රක්ෂිතය සංචාරකයන්ට නැරඹි හැකි ස්වභාව සෞන්දර්ය ආරක්ෂා වන පරිදි නිර්මාණය කිරීම, සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් ලබාදීම, දක්ෂ මගපෙන්වන්නන් ලබා මෙම විහාරස්ථානයේ හා ඒ අවට ඇති වැදගත්කම පිළිබඳ පෙන්වා දීම සහ දෙසේ විදෙසේ සංචාරකයන්ගේ සංචාරණය සඳහා ගමනාන්ත පහසුකම් සැලකීම ආදිය මගින් මෙම විහාරස්ථාන පරිග්‍රාය සංචාරක ක්ෂේත්‍රයෙහි ලා විවෘත කළ හැකි බැවි පෙන්වා දිය හැකි ය. මෙලෙස පර්යේෂණය තුළ දත්ත විශ්ලේෂණයේ දී අවසන් වසයෙන් නිගමනය කළ හැකිකේ මෙ වැනි සිද්ධස්ථාන නිසි ලෙස සංචාරකයන් කරමින් මෙම විහාරස්ථානය තුළ පවතින එතිහාසික වැදගත්කම සංචාරක ක්ෂේත්‍රයෙහි ලා විවෘත කිරීමට නිසි පියවර අනුගමනය කරමින් සංචාරක ගමනාන්තයක් ලෙස තාගා සිටුවීම යුගයේ කාලීන වසයෙන් වැදගත් අවශ්‍යතාවක් වන බැවි අවසන් වසයෙන් සඳහන් කළ හැකි ය. **ප්‍රමුඛ පද:** අනුරාධපුර රාජධානීය, එතිහාසික විනිනාකම, ගල්ලෙන් සම්පූද්‍ය, ගමනාන්තය, ගෙළමය

<sup>1</sup> මානවගාස්තු අධ්‍යයනාංශය, සමාජීයවිද්‍යා හා මානවගාස්තු පියය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය [madusankabandaranayaka42@gmail.com](mailto:madusankabandaranayaka42@gmail.com)